

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වවාගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2011 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූල නොවීම

පහත සඳහන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට (ශ්‍රී.ල.ගි.ප්‍ර) අනුකූල නොවූ අවස්ථා නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 13

(I) කොන්ත්‍රාත් ආදායම් වල අඩුපාඩු

සමාලෝචිත වර්ෂය තුළදී කරන ලද ප්‍රගති ගොඩනැගිලි වල වටිනාකම වූ එකතුව රු.2,256,780,520 ක් සාවද්‍ය ලෙස සමාලෝචිත වර්ෂයේ කොන්ත්‍රාත් ආදායම් ලෙස සලකා මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.

(II) කොන්ත්‍රාත් වියදම් වල අඩුපාඩු

සංස්ථාව විසින් භාරගන්නා ලද එක් එක් ව්‍යාපෘත සඳහා ලෙජරයේ කොන්ත්‍රාත් ගිණුම් පවත්වාගෙන ගොස නොතිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) ඉහත සඳහන් හේතුව නිසා සමාලෝචිත වර්ෂය තුළ දරන ලද රු.2,033,585,271 ක් වූ කොන්ත්‍රාත් පිරිවැය, එක් එක් කොන්ත්‍රාත්තුවකට වෙන් නොකොට කාලීන පිරිවැය ලෙස ලාභාලාභ ගිණුමට අයකර තිබුණි.

- (ii) සංස්ථාව ශ්‍රී.ල.ගි.ප්‍ර 13 ප්‍රකාරව, එක් එක් කොන්ත්‍රාත්තුවට අදාළ පිරිවැය හඳුනාගෙන නොතිබුණි.
- (iii) සංස්ථාව සිය සේවාදායකයන්ගෙන් ලැබිය යුතු ලෙස රු.67,452,671 ක් 2011 දෙසැම්බර් 31 දිනට ප්‍රමාද ගාස්තු ලෙස හඳුනාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජංගම වත්කම් සහ ලාභ එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (iv) ව්‍යාපෘති තුනක් සඳහා ගෙවන ලද රු.14,548,960 ක මුදල, 2011 වර්ෂය සඳහා වූ කොන්ත්‍රාත් වියදම් ලබා ගැනීමේදී වාර්තා කොට සහ හඳුනාගෙන නොතිබුණි. ඒ අනුව එකී කොන්ත්‍රාත් සඳහා නිශ්චය කරන ලද ලාභ/පාඩු නිවැරදි නොවීය.

(III) ගනුදෙනුකරුවන්ගෙන් / ගනුදෙනුකරුවන්ට අදාළ අඩුපාඩු

සංස්ථාව ව්‍යාපෘති 23 ට අදාළ රු.1,941,936,269 ක් වූ පෙර වර්ෂයේ කොන්ත්‍රාත් ආදායම සහතික නොකරන ලද බිල්පත් මත හඳුනාගෙන තිබුණි. මෙයින් ව්‍යාපෘති 4 ක්, 2010 හඳුනාගත් වටිනාකම් වලට වඩා වෙනස් වටිනාකමකට 2011 වර්ෂය තුළදී සම්පූර්ණ කර තිබුණි. එබැවින් එකතු කළ නොහැකි උපලබ්ධි නොවන අගයන් ආදායම ලෙස හඳුනාගෙන ඇති අතර, අනුරූප සටහන 2010 වර්ෂයේදී ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු ලෙස සටහන් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස රඳවාගත් ලාභ සහ ජංගම වත්කම් රු.63,404,979 කින් වැඩියෙන් දක්වා තිබුණි.

(IV) සවලිකරණ අත්තිකාරම් වල අඩුපාඩු

සවලිකරණ අත්තිකාරම් ගෙවීම් සම්බන්ධයෙන් සහ මූල්‍ය ප්‍රකාශන වල වගකීම් හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- ලෙජරයේ දැක්වුණු ශේෂ සහ සේවාදායකයන්ගේ බිල්පත් පදනම් කරගෙන විගණනයේදී කරන ලද ගණනය කිරීම් අතර රු.25,582,615 ක වෙනසක් දක්නට ලැබුණි.
- සවලිකරණ අත්තිකාරම් උපලේඛනයේ රු.1,207,134 ක් වූ අසාමාන්‍ය හර ශේෂයක් ඇතුළත්ව තිබුණි.
- හිඟ සවලිකරණ අත්තිකාරම් තුළ අක්‍රීය ව්‍යාපෘති 29 කට අදාළ රු.31,299,371 ක් අන්තර්ගතව තිබුණි.

- රු.7,113,477 ක් වූ සවලිකරණ අත්තිකාරම් වසර 5 ට වැඩි කාලයක් නිරවුල් නොකර තිබුණි.

(V) උපලේඛනය අනුව ව්‍යාපෘති 31 ක් සඳහා රඳවාගැනීම් ලෙස රු.128,863,490 ක් පෙන්වා තිබුණි. එහෙත්, සේවාදායකයන් විසින් එවන ලද සහතික කරන ලද බිල්පත් අනුව, රඳවාගැනීම් ලෙස රු.134,862,423 ක මුදලක් අඩුකර තිබූ බව හඳුනාගන්නා ලදී. ඒ අනුව හඳුනාගත් වෙනස රු.5,962,933 කි.

(ආ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 3

ප්‍රමිතයේ අවශ්‍යතා සැලකිල්ලට නොගෙන රු.790,497 ක් වූ ණයහිමි ගිණුම් වල හර ශේෂ ලැබිය යුතු එකතු කළ අගය මත බදු සහ සේවක භාර අරමුදල් වලට හිලවි කර තිබුණි.

(ඇ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 10 සහ 12

සංස්ථාව, එහි ආදායම් හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය ප්‍රවර්තන වර්ෂයේදී වෙනස් කර තිබුණි. එබැවින් ප්‍රතිපත්තිය වෙනස් වීමේ බලපෑම , ශ්‍රී.ල.ගි.ප්‍ර 10 අනුව ගිණුම්වල හෙළිදරව් කර නොතිබූ අතර, එහි බදු බලපෑමද, ශ්‍රී.ල.ගි.ප්‍ර 12 අනුව හෙළිදරව් කර නොතිබුණි.

(ඈ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 14

විලම්භිත බදු ගණනය කර මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.

(ඉ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 18

ප්‍රත්‍යාගණනය කරන ලද වත්කම් වල සාධාරණ අගය ප්‍රමාණාත්මකව ශේෂ පත්‍රයේ දැක්වෙන ධාරණ අගයට වඩා වෙනස් ව විට, වැඩිදුර ප්‍රත්‍යාගණනය කිරීම අවශ්‍ය වේ. එහෙත් භාවිතා කරන නමුත් වත්කම් ලෙජරයේ වත්කම් වල ශුන්‍ය අගයන් දක්නට ලැබුණි. ශ්‍රී.ල.ගි.ප්‍ර ප්‍රමිත අනුව මෙම වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමට සංස්ථාව කටයුතු කර නොතිබුණි.

(ඊ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 26

මූල්‍ය ප්‍රකාශන වල රු.9,210,740 ක් ආයෝජන ලෙස දක්වා තිබූ නමුත් මෙම ආයතනය 2003 වර්ෂයේ සිට ක්‍රියාත්මක නොවූණ නිසා එකී ආයෝජන වල වෙළඳපල වටිනාකම පහල යාම පිළිබඳව සැලකිල්ල නොදක්වා තිබුණි.

(උ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 28

ඉදිකිරීම්, කොන්ක්‍රීට් නිෂ්පාදන සහ යාන්ත්‍රික ඒකකය වැනි එක් එක් බිණ්ඩ වල මූල්‍ය ප්‍රතිඵල වත්කම් හා වගකීම් ශේෂ පත්‍ර දිනට මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.

(උඉ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 29

(i) යාන්ත්‍රික අංශයේ ආදායම, උපවින පදනම වෙනුවට මුදල් පදනම මත හඳුනාගෙන තිබුණි. එබැවින් ආශීක ආදායම හා ලැබිය යුතු මුදල රු.3,416,092 කින් අඩුවෙන් දැක්වුණි.

(ii) කොන්ක්‍රීට් අංගනයේ විකුණුම්, උපවින පදනම වෙනුවට මුදල් පදනම මත හඳුනාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- 2010 වර්ෂයේදී ලැබුණු රු.4,962,885 , 2010 වසරේ විකුණුම් ලෙස ගිණුම් ගත කර තිබුණු නමුත් භාණ්ඩ බෙදාහැර තිබුණේ 2011 වර්ෂයේදීය. ඒ හේතුවෙන් 2011 විකුණුම් අඩුවෙන් දක්වා තිබුණි.
- ලැබුණු රු.1,948,940 ක්, 2011 විකුණුම් ලෙස ගිණුම් ගත කර තිබුණි. එහෙත් අදාල භාණ්ඩ ගණුදෙණුකරු වෙත යවා තිබුණේ 2012 වර්ෂයේදීය. එබැවින් 2011 විකුණුම් එම වටිනාකමින් වැඩිපුර දක්වා තිබුණි.

(iii) රු.5,312,004 ක් වූ කොන්ක්‍රීට් අංගනයේ අත්තිකාරම් ශේෂ පත්‍රයේ දැක්වූ රු.37,905,694 වන අවසාන ලෙජර ශේෂයට ගැලපුම් කර නොතිබුණි. ඒ හේතුවෙන්, විකුණුම් ආදායම සහ කොන්ක්‍රීට් අංගනයේ අත්තිකාරම් රු.5,312,004 ක් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් දක්වා තිබුණි.

(ඌ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 31

සී/ස මාස් ට්‍රස්ට් හෝල්ඩින් සමාගම සමඟ සංසථාව පවත්වාගෙන ගිය බද්ධ ව්‍යාපාරය සඳහා වෙනම ලෙජර ගිණුම් පවත්වාගෙන ගොස් නොතිබුණි.

(ඍ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 36

- (i) 2004 වර්ෂයේ සිට ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු රු.13,496,967 සහ ගෙවිය යුතු දඩ රු.5,513,429 ක්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි.
- (ii) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු රු.25,684,943 ක් වූ ආර්ථික සේවා ගාස්තු මූල්‍ය ප්‍රකාශන වල පෙන්වා තිබුණි. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම මුදලට තක්සේරුව දැනටමත් කැඳවා ඇති නිසා, සංස්ථාවට මෙම මුදල බදු බැරක් ලෙස අනාගතයේදී ඉල්ලිය හැකිද යන්න සැක සහිතය.
- (iii) හිඟ එකතු කල අගය මත බදු මත පැනවූ රු.52,024,597 කට ඇස්තමේන්තු කල දඩ මුදල් ගිණුම් වලට ගෙන නොතිබුණි.

(ඔ) ශ්‍රී.ල.ගි.ප්‍ර අංක 41

පිරිවැය රු.600,000 ක් වූ ලේන් ලොප් ෂීප් ලේ යන්ත්‍රයේ විය හැකි වෙළඳ පල වටිනාකම සැලකිල්ලට නොගත් නිසා යම් ආයෝජනයක් ලියාහැරීමට අදාල පරිපාටි අනුගමනය කර නොතිබුණි. එසේම එවැනි වත්කම් ලියා හැරීමෙන් පසුව වුවද සංස්ථාවේ ගිණුම් වලට ගෙන නොතිබුණි.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණනයේදී පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) වත්කම් ලෙජරයේ සහ වත්කම් ලේඛනය අතර ජංගම නොවන වත්කම් පිරිවැය, සමුච්චිත ක්ෂය සහ සමාලෝචිත වර්ෂය සඳහා ක්ෂය සම්බන්ධයෙන් පිළිවෙලින් රු.4,363,699 , රු.1,548,588 සහ රු.524,470 ක වෙනස්කම් නිරීක්ෂණය විය.
- (ආ) ජාතිය ගොඩනැගීමේ බදු ගෙවිය යුතු ගිණුමේ පසුගිය වසරේ අවසන් ශේෂය සහ ප්‍රචර්තන වසරේ ආරම්භක ශේෂය අතර රු.827,945 ක වෙනසක් හඳුනා ගන්නා ලදී.
- (ඇ) ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බදු ගිණුම සම්බන්ධයෙන් වූ විස්තරාත්මක උපලේඛනය සහ පොදු ලෙජරය අතර රු.953,140 ක වෙනසක් හඳුනා ගන්නා ලදී.
- (ඈ) වැඩ සේවා වලින් ලැබිය යුතු ආදායම ලෙස රු.12,207,489 ක මුදලක් මූල්‍ය ප්‍රකාශන වල පෙන්වා තිබුණි. කෙසේ වෙතත්, ඉන්වොයිසි අනුව, එම වටිනාකම රු.2,614,082 කි. ඉතිරි

ලැබිය යුතු ශේෂය පරීක්ෂා කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකෙරුණි. එබැවින් ජංගම වත්කම රු.9,593,407 කින් වැඩියෙන් දක්වා තිබුණි.

- (ඉ) නොග පාලන පද්ධතියේ හා අදාළ ගිණුම්කරණ පද්ධතියේ පවත්නා දුබලතා නිසා රු.4,020,559 ක් වූ නොසැසඳූ නොග ගැලපුමක් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.
- (ඊ) රු.8,796,308 ක මුදලක් වසර 5 කට වඩා අඛණ්ඩව ඉදිරි ගෙවුම් ලෙස පෙන්වා තිබුණි.
- (උ) ගෙවිය යුතු එකතු කළ අගය මත බදු ගිණුම සහ ඉදිරිපත් කරන ලද ඊට අදාළ විස්තරාත්මක උපලේඛනය අතර 2002 වසරේ සිට රු.21,751,898 ක වෙනසක් නිරීක්ෂණය විය. ඒ අනුව ගෙවිය යුතු එකතු කළ අගය මත බදු ගිණුමේ වලංගුභාවය සැක සහිත වේ.
- (ඌ) ලෙජර ගිණුම් අනුව, ආදායම් බදු වලින් හිලව් කිරීමට තිබූ රඳවා ගැනීම් බදු මුදල රු.134,577,672 ක් වූ අතර ආදායම් බදු ප්‍රකාශ අනුව එය රු.165,592,952 ක් විය. මෙම වෙනසට හේතු විගණනයට පැහැදිලි නොකරන ලදී.
- (එ) ව්‍යාපෘති අංක 915 ට අදාළව ලෙජරයට අනුව පිරිවැය සහ සහතික කරන ලද බිල්පත් වලට අනුව පිරිවැය අතර රු.8,439,566 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඒ) 2011 වර්ෂයේ සමාගම් බද්ද ලෙස මූල්‍ය ප්‍රකාශන වල රු.9,026,412 ක් දක්වා තිබුණ නමුත්, එය ගණනය කර තිබුණේ 2011 බදු අය කළ හැකි ආදායම වෙනුවට 2010 වර්ෂයේ බදු අය කළ හැකි ආදායම පදනම් කර ගෙනය.
- (ඔ) එකතු කළ අගය මත බදු වාර්තා සහ අදාළ ලෙජර ගිණුම අතර රු.24,407,931 ක වෙනසක් නිරීක්ෂණය විය. එකතුව රු.6,082,537 ක මුදලක් එකතු කළ අගය මත නිමැවුම් බදු ලෙස හඳුනාගෙන තිබුණ නමුත්, ඒ සඳහා වලංගු හේතු සහ අදාළ ලියකියවිල විගණනයට ඉදිරිපත් නොකරන ලදී.

1.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉදිකිරීම් අංශයේ සහ කොන්ක්‍රීට් අංගනයේ වසර 3 ක් ඉක්මවූ ණයගැතියන්ගේ ප්‍රමාණය පිළිවෙලින් රු.38,997,630 ක් සහ රු.26,299,359 ක් විය. ඒවායින් පිළිවෙලින් රු.20,242,899 ක් සහ රු.19,314,980 ක් වසර 5 ඉක්ම වූ ණයගැතියන්ය.

රු.1,399,566,905 ක් වූ විවිධ ණයගැතියන් සම්බන්ධයෙන් කාල විශ්ලේෂණයක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

- (ආ) එකතුව රු.181,475,811 ක මිලදී ගැනීම් අත්තිකාරම් ගිණුම් ශේෂ 6 ක් 1995 වර්ෂයේ සිට ගිණුම් වල පෙන්වා තිබුණි. මෙම අත්තිකාරම් පියවා ඇති බව විගණනයේදී අනාවරණය වූ අතර ගිණුම් වල, පියවීම් වලට අදාල ගැලපුම් මනාව සටහන් කර නොමැති බවද නිරීක්ෂණය විය.
- (ඇ) ගිණුම් ප්‍රතිපත්ති 2.3.2.2 අනුව වසරකට වඩා පැරණි ණයගැතියන් වෙනුවෙන් 40% ක බොල්ණය ප්‍රතිපාදන සලසා නොතිබුණි. තවද, කොන්ක්‍රීට් අංගන ණයගැතියන් වෙනුවෙන් ප්‍රතිපාදන සලසා නොතිබුණු අතර, එය රු.20,266,015 කට ඇස්තමේන්තු කර තිබූ හෙයින් ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දැක්වුණි.
- (ඈ) 2002 වසරේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය හිඟ ආදායම් බද්ද රු.59,915,767 ක් විය.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් එක් එක් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි නොතිබීම හේතුවෙන් එම විෂයයන් සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.

<u>ගිණුම් විෂයය</u>	<u>වටිනාකම</u>	<u>නොසැපයූ විගණන සාක්ෂි</u>
	(රු.)	
(අ) ඉවා ශ්‍රී බද්ධ ව්‍යාපාරය	48,488,000	බද්ධ ව්‍යාපාර ගිවිසුම
(ආ) වෙළඳ ණයගිම්යන්	920,513,662	කාල විශ්ලේෂණය
(ඇ) බැඳුම්කර මෙහෙයුම් ව්‍යාපෘති ණය ශේෂය	23,155,500	ගිවිසුම
(ඈ) ලංකා බැංකුවෙන් ණය පහසුකම	180,000,000	
(ඉ) වෙළඳ ණයගැතියන් හා වෙනත් ලැබිය යුතු මුදල්	846,756,850	සනාථ කිරීම්
(ඊ) වෙළඳ ණයගිම්යන් සහ වෙනත් බැරකම්	311,531,660	
(උ) ආපසු ගෙවිය යුතු තැන්පතු	3,821,300	
(ඌ) තැන්පතු ශේෂය	14,668,422	මුල් තැන්පතු කුචිතාත්සි

(ඵ)	ඇවරකරු - ගංගා නිමින භූමි සංවර්ධන මණ්ඩලය- වේරගත්තොට	2,856,252	
(ඵ)	ඇවරකරු - ගංගා නිමින භූමි සංවර්ධන මණ්ඩලය- භාරගම	2,425,859	
(ඹ)	ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය	1,696,199	
(ඹ)	සැකසහිත ණය සඳහා ප්‍රතිපාදන - ඉදිකිරීම්	41,026,948	
(ක)	අන්තිකාරම් හා තැන්පතු සඳහා ප්‍රතිපාදන	1,724,142	
(ග)	පෙර ගෙවුම්	8,997,318	
(ඡ)	සැක කටයුතු විවිධ ණයගැතියන් සඳහා ප්‍රතිපාදන	2,184,627	
(න)	සැපයුම්කරුවන් සහ උප කොන්ත්‍රාත් සඳහා ප්‍රතිපාදන	19,769,831	
(ඳ)	වැටුප් හා වෙනත් අන්තිකාරම් ගිණුම	15,149,045	
(න)	ජාතික ආරක්ෂක බද්ද - ගෙවිය යුතු	885,971	විස්තරාත්මක උපලේඛන

1.2.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකාරීත්ව තීරණ වලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති ආදියට යොමුව	අනුකූල නොවීම
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 14(1) වගන්තිය	2011 වර්ෂයට අදාළ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.
(ආ) 1981 අංක 26 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතින් සංශෝධිත 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 16 වගන්තිය	සේවක අර්ථ සාධක අරමුදලේ දායක මුදල් නියමිත කාලය තුළදී ප්‍රේශණය කර නොතිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට හිඟ මුදල රු.17,457,712 ක් විය.

(අ) 1983 අංක 12 දරන පාරිතෝෂික පනතේ 5.1 වගන්තිය	2011 විග්‍රාම ගිය නිලධාරීන් 19 දෙනෙකුට ගෙවිය යුතු රු.7,689,840 ක මුදලක් 2012 අප්‍රියෙල් 30 වන තුරුත් ගෙවා නොතිබුණි.
(ඈ) 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත	
(i) 3.4 වගන්තිය	ජාතිය ගොඩනැගීමේ බදු ඊළඟ මාසයේ 20 දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කළ යුතු වුවත් සංස්ථාව මෙම අවශ්‍යතාවට අනුකූලව කටයුතු කර නොතිබුණි.
(ii) 2.2 වගන්තිය	ජාතිය ගොඩනැගීමේ බද්ද උපවින පදනම මත ගණනය කළ යුතු නමුත්, සංස්ථාව ගණනය කර ඇත්තේ මුදල් පදනම මතයි. ඒ හේතුවෙන් ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බදු රු.1,360,047 ක් වැඩිපුර ඇස්තමේන්තු කර තිබුණි.
(iii) 2011 අංක 10 දරන ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනතේ 111 කොටසේ 1 වගන්තිය	සංස්ථාව රු.29,335,198 ක් ව ආදායම් ජාතිය ගොඩනැගීමේ බදු ගණනය කිරීමේදී සැලකිල්ලට ගෙන නොතිබුණි.
(ඉ) 2007 අංක 15 දරන ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත	සංස්ථාව සමාලෝචිත වර්ෂය සඳහා ආර්ථික සේවා ගාස්තු ගෙවා නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සංස්ථාවේ වැඩ කටයුතු වලින් සමාලෝචිත වර්ෂය සඳහා රු.88,750,466 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් උපයා තිබූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු.22,373,957 ක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ ශුද්ධ ලාභය රු.66,376,509 කින් වැඩි වී තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සංස්ථාව එහි මුළු සේවක සංඛ්‍යාව වූ 475 ක් යොදවා (මූල්‍ය ප්‍රකාශන අනුව) සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 88.75 ක් ශුද්ධ ලාභයක් උපයා තිබූ අතර සංස්ථාවේ මුළු වත්කම් ප්‍රමාණය රු.මිලියන 3,586 ක් විය. ඒ අනුව ශුද්ධ ලාභය සංස්ථාවේ මුළු වත්කම් වලින් 2.47% ක් නියෝජනය විය.
- (ආ) සංස්ථාවේ මුළු පිරිවැටුමෙන් 89% ක් ඉදිකිරීම් වැඩ වලින් ආවරණය වූ අතර ඉකුත් වර්ෂය හා සැසඳීමේදී එය 63% ක් විය.

2.3 මූල්‍ය පාලනය

බැංකුවේ ඇති මුදල් හා බැංකු අයිරාව ලෙස මූල්‍ය ප්‍රකාශන වල පිළිවෙලින් රු.95,382,965 ක් සහ රු.216,628,349 ක් මූල්‍ය ප්‍රකාශන වල පෙන්වා තිබුණි. ඒවා බැංකු ශේෂ 7 කින් හා අයිරා ශේෂ 8 කින් සමන්විත විය. බැංකු ගිණුම් 38 ක් පවත්වාගෙන ගොස් තිබූ අතර, එයින් 15 ක් සමාලෝචිත වර්ෂය තුළදී මෙහෙයවා නොතිබුණි. තවද සමාලෝචිත වර්ෂය තුළදී රු.20,114,416 ක් අයිරා පොලියක් අයකර තිබුණි.

2.4 කාර්ය සාධන සමාලෝචනය

සංස්ථාව 2011 වර්ෂයේදී රු.මිලියන 8,954.21 ක් වටිනා ඉදිකිරීම් කොන්ත්‍රාත් 50 ක් මෙහෙය වන ලදී. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2011 වර්ෂය අවසානය වන විට කෙරීගෙන යන ව්‍යාපෘති 50 ක් වැඩ මාස 6 සිට 78 දක්වා පරාසයක ප්‍රමාදයන් සිදු වී තිබුණි.
- (ii) ඉහත කී ව්‍යාපෘති 50 ට සේවාදායකයින් විසින් සංස්ථාවෙන් රු.මිලියන 56 ක් ප්‍රමාද ගාස්තු ඉල්ලීම කර තිබුණි.
- (iii) දුර්වල ව්‍යාපෘති කළමනාකරණය හා පිරිවැය පාලනය හේතුකොට ගෙන කෙරීගෙන යන ව්‍යාපෘති වලින් අපේක්ෂා කළ 14% සිට 20% දක්වා වලාහ ආන්තික, 2% සිට 21% දක්වා වූ පරාසයකින් පාඩු බවට පරිවර්තනය වී තිබුණි.

- (iv) සමාලෝචිත වර්ෂය තුළදී සංස්ථාව ව්‍යාපෘති 50 ක් ක්‍රියාත්මක කරන ලද අතර, එයින් 95% කම කාලය මාස 6 කට වඩා දීර්ඝ කර තිබුණි. කෙසේ වෙතත්, සංස්ථාව එකී ව්‍යාපෘති දීර්ඝ කරන ලද කාලය තුළදීවත් නිම කර නොතිබුණි.

2.5 කළමනාකාරිත්ව දුර්වලතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඇපකර කාලපරිච්ඡේදය නිම වූ පසු නියමිත කාලය තුළදී ලැබිය යුතු රඳවා ගත් මුදල් ආපසු ලබාගැනීමට ඵලදායී පියවර ගෙන නොතිබුණි. වසර 4 ට වඩා පැරණි රු.26,161,933 ක මුදලක් හිඟව පැවති බව හෙළිදරව් විය.
- (ආ) 2000 සිට 2011 දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළ රු.134,577,672 ක් වූ රඳවා ගැනීම් බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතුව තිබුණු ලෙස ලෙජර් ගිණුම් වල දක්වා තිබුණි. මෙම ශේෂ, ආදායම් බදු වලට එරෙහිව හලවි කර ගැනීම සඳහා එකඟතාවයකට පැමිණ නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ අංක 13 හි 28 ඡේදය ප්‍රකාරව, කොන්ත්‍රාත්තුවක් ප්‍රගතියේ පවතින විට එහි ඇස්තමේන්තුගත කොන්ත්‍රාත් පිරිවැය සහ තථ්‍ය පිරිවැය සමාලෝචනය කිරීම සඳහා ව්‍යවසායක් විසින් ඵලදායක අභ්‍යන්තර මූල්‍ය අයවැය ලේඛනමය හා වාර්තාකරණ පද්ධතියක් පැවතීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වූ කළමනාකාරිත්ව අවධානය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘති වලින් විය හැකි පාඩු වළක්වා ගැනීම සඳහා සංස්ථාව කොන්ත්‍රාත් මිල ගණන් සංශෝධනය කර නොතිබුණි.
- (ඈ) තොග වලනයන් පිළිබඳ වාර්තා තබා නොගන්නා නිසා රු.4,020,559 ක නොසැසඳූ තොග ගැලපුමක් විගණනයේදී නිරීක්ෂණය විය.
- (ඉ) සංස්ථාව කැගල්ල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල මාර්ග ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, එම ව්‍යාපෘති වල භාණ්ඩ අවශ්‍යතාවයන් කල් තබා මිලදී ගැනීම් මගින් ඉටු කරගෙන තිබුණි. 2011 වර්ෂයේදී, සංස්ථාව සැලකිය යුතු අරමුදල් අත්තිකාරම් ලෙස ලබා දී තිබූ අතර, 2011 දෙසැම්බර් 31 දින නොපිය වූ එම අත්තිකාරම් ප්‍රමාණය රු.73,514,218 ක් බව නිරීක්ෂණය විය. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.
 - අවශ්‍ය අනුමැතිය රහිතව රු.69,367,950 ක අත්තිකාරම් ගෙවා තිබුණි.
 - රු.144,546,862 ක අත්තිකාරම් මිලදීගැනීමේ ඇණවුම් රහිතව ගෙවා තිබුණි.

- (ඊ) කොන්ත්‍රාත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඵලදායී සහ කාර්යක්ෂම ව්‍යාපෘති කළමනාකරණ ශිල්ප ක්‍රමයක් භාවිතා කර නොතිබුණි. ව්‍යාපෘති නිම කිරීමේ ප්‍රමාදයන් හේතු කොට ගෙන සංස්ථාවට රු.92,272,840 ක් ප්‍රමාද වන්දි ලෙස ගෙවීමට සිදු වීම එයට සාක්ෂි සපයයි.
- (උ) දැරණියගල ව්‍යාපෘතියේ ප්‍රමාද වන්දි රු.51,572,325 ක් 2009 වර්ෂයේ ලාභයට එරෙහිව තිබුණි. සංස්ථාව මේ සම්බන්ධයෙන් පසු විපරමක් කර නොතිබුණි.

2.6 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) උප සමාගම් වල ආයෝජනය

- (i) සී/ස දෙවිකොණෝවා (පුද්) සමාගම එහි ව්‍යාපාරික කටයුතු නවතා ඇති බවත්, එහි ඇවර කිරීමේ කටයුතු කෙරීගෙන යන බවත් මූල්‍ය ප්‍රකාශන වල සටහන් ලෙස දක්වා ඇතත් 2007 අංක 07 දරන සමාගම් පනතේ 487(1) වගන්තිය ප්‍රකාර එය යළි ලියාපදිංචි කර නොතිබුණි. ඒ අනුව එය යළි ලියාපදිංචි වී නොතිබුණ විට, පනතේ 487(5) වගන්තිය යටතේ සමාගමේ නම ලේඛනයෙන් දැනටමත් ඉවත් කර ඇති නිසා රජයට පැවරෙන දේපල හා අයිතිවාසිකම් කිසිවකට බලපෑමක් ඇති කරන හෙයින් සංස්ථාවට අවදානමක් පවතී.
- (ii) මූලික ආයෝජනය වූ රු.9,210,740 ක මුදල සංස්ථාවට පාඩුවක් ලෙස සැලකිය හැකිය.
- (iii) ඊට අමතරව සංස්ථාව, සමාගමේ ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප වශයෙන් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 6.4 ක් ගෙවා තිබූ අතර, රු.27,591,298 ක් සමාගමෙන් ලැබිය යුතුව තිබුණි.

(ආ) සී/ස ෆර්මා ස්ටේට් කෝපරේෂන් (පුද්) සමාගම

- (i) සී/ස දෙවකොණෝවා (පුද්) සමාගමේ වගකීම් පියවීමට හා ඇවර කිරීමේ පහසුකම් සැලසීම සඳහා බද්ධ ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් සංස්ථාවට බලය පවරණ ලදී.
- (ii) මෙම බද්ධ ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක නොවුණු අතර, එයටද දෙවකොණෝවා සමාගමට අත් වූ ඉරණමම අත් විය. කොන්ත්‍රාත් කම්කරු, වැටුප් දීමනා, පනල් කැනීම බලපත්‍ර, ඉඩම් ගෙවීම් සහ සුළු මුදල් සඳහා 2008 ජනවාරි සිට 2011 දෙසැම්බර් දක්වා සංස්ථාවට කිසිදු ප්‍රතිලාභයක් නොලැබ රු.19,641,511 ක් සී/ස ගජමා ස්ටේට් (පුද්) සමාගමට ගෙවා තිබුණි. මෙම මුදල් ආපසු ලැබීම සැක සහිත විය.
- (iii) කිසිදු වැඩක් නොකරන ලද ස්ථීර සේවකයන් 5 දෙනෙකු හා කොන්ත්‍රාත් සේවකයන් 17 දෙනෙකු සී/ස ගජමා ස්ටේට් (පුද්) සමාගමේ සේවයේ යොදවා තිබුණි.

(ඇ) සී/ස මාස් ට්‍රස්ට් හෝල්ඩින් සමාගම

- (i) බද්ධ ව්‍යාපාර ගිවිසුම අනුව සී/ස මාස් ට්‍රස්ට් හෝල්ඩින් සමාගම මාස 8 ක් ඇතුළත දෙවකොණෝවා සමාගමේ ඇවර කිරීමේ කටයුතු වලට අවශ්‍ය රු.මිලියන 75 ක් සැපයීමටත්, එම මුදල අනාගත බද්ධ ව්‍යාපාරයේ ලාභාංශ වලින් අයකර ගැනීමටත් එකඟ විය. එහෙත් ගිවිසුමේ කොටසක් ලෙස එකඟ වූ ලෙස අරමුදල් සැපයීමට සී/ස මාස් ට්‍රස්ට් හෝල්ඩින් සමාගම අපොහොසත් වූ නමුත් ගිවිසුම පරිදි කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එකී දෙවැනි පාර්ශවයට එරෙහිව නෛතික කටයුතු කිරීමට සංස්ථාව කටයුතු කර නොතිබුණි.
- (ii) බද්ධ ව්‍යාපාර ගිවිසුම අනුව, අනෙක් පාර්ශවයේ එකඟත්වය ඇතිව සියලුම ගනුදෙනු වල මනා ගිණුම්කරණය පවත්වාගෙන යාම සඳහා සංස්ථාව මූල්‍ය පාලකයකු ලෙස නම් කරනු ලැබ තිබුණි. එසේම බද්ධ ව්‍යාපාරයේ ගෙවීම් වල දෙපාර්ශවයේම අත්සන් කිරීම අත්‍යාවශ්‍ය විය. එහෙත් බද්ධ ව්‍යාපාරයෙන් කිසිදු අයකිරීමක් නොකර සංස්ථාව පමණක් සියලුම ගනුදෙනු කරගෙන ගොස් තිබුණි.

(ඈ) සී/ස ලංකා මැෂින් ලීසර්ස් (පුද්) සමාගම

මැෂින් ලීසර්ස් සමාගමේ ආයෝජනය කර තිබූ රු.2,500,000 ක මුදල සමාලෝචිත වර්ෂය තුළදී සංස්ථාව කපාහැර තිබුණි. එහෙත් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත් බවට සහ ආයෝජනය ඇවර කරන ලද්දේද නැද්ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවීය.

2.7 හඳුනාගත් පාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘති අනුව ලාභාලාභ ගිණුම පරිදි සමාලෝචිත වර්ෂයේදී එක් ව්‍යාපෘතියකින් රු.13,890,526 ක පාඩුවක් සංස්ථාවට සිදු වී තිබුණි.
- (ආ) නියමිත දිනයන්හිදී සේවක අර්ථ සාධක අරමුදලට දායක මුදල් ගෙවීමට අසමත් වීම හේතු කොට ගෙන, අධිභාර සඳහා රු.3,857,157 ක මුදලක් ප්‍රතිපාදන කර තිබුණි.
- (ඇ) සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාර අරමුදල් දායක නියමිත දිනට නොගෙවීම හේතු කොට ගෙන පිළිවෙලින් රු.9,202,927 ක් සහ රු.531,854 ක දඩ මුදල් 2011 වර්ෂයේදී ගෙවා තිබුණි.
- (ඈ) නියමිත කාලය ඇතුළත පාරිතෝෂික ගෙවීම් නොකිරීම හේතුවෙන් රු.187,552 ක දඩයක් ගෙවා තිබුණි.
- (ඉ) කොන්ක්‍රීට් අංගනයේ සිදු වූ පමාද වන්දි ලෙස රු.1,930,780 ක් ලාභාලාභ ගිණුමේ පෙන්වා තිබුණි.
- (ඊ) සංස්ථාවට අයිති කොළඹ 7 ග්‍රෙගරි මාවතේ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල 2011 සැප්තැම්බර් මාසයේ සිට නිශ්ක්‍රීයව පැවතණි.
- (උ) බදු බැරක් ලෙස රඳවා ගැනීම් බදු සඳහා ඉල්ලුම් කරන විට සියලුම රඳවා ගැනීම් බදු සහතික වල මුල් පිටපත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත් රු.165,592,952 ක බදු බැර සඳහා ඉදිරිපත් කළ යුතු සහතික වලින් රු.130,746,956 ක වටිනාකම අදාල මල් සහතික පමණක් විගණනයට ඉදිරිපත් කරන ලදී. එබැවින් රු.34,745,996 ක ශේෂ බදු බැර වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිගනිද යන්න සැක සහිතය.
- (ඌ) නියමිත දින වලදී එකතු කළ අගය මත බදු නොගෙවීම හේතු කොට ගෙන 2011 වර්ෂය සඳහා දඩ මුදල් ගෙවීමට සිදු වී තිබූ අතර, එය රු.7,587,108 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.

2.8 ගිණුම් කටයුතු භාවය සහ යහ පාලනය

(අ) සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම හා එහි ප්‍රගතිය

(i) සංයුක්ත සැලැස්මෙහි ඇති සංවිධාන සටහන අනුව අංශ 7 ක් හඳුනාගෙන තිබුණි. කෙසේ වෙතත්, කොන්ත්‍රාත් අංශයේ සහ සංවර්ධන හා සැලසුම් යටතේ ඇති නිෂ්පාදන ඒකකයේ පමණක් ආංශික අරමුණු හඳුනාගෙන තිබුණි.

(ii) 2011 - 2013 කාලපරිච්ඡේදය සඳහා සංයුක්ත සැලැස්මක් පිළියෙල කර ඇතත් ඉලක්ක සපුරා ගැනීමෙහි ප්‍රගතිය කාලීනව සමාලෝචනය කිරීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණි. 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය පරිදි, වර්ෂයෙන් වර්ෂයට ක්‍රියාකාරී සැලසුම, සංයුක්ත සැලැස්මෙහි ඇතුළත් කර නොතිබුණි.

(iii) සංස්ථාවේ ඉලක්ක නිශ්චය කිරීම

සංයුක්ත සැලැස්මේ හඳුනාගෙන ඇති ඉලක්ක, තථ්‍ය ප්‍රතිඵල සමඟ විශ්ලේෂණය කිරීමේදී 2011 වර්ෂය තුළදී සමහර ඉලක්ක සපුරාගෙන නොතිබුණි. උදාහරණ වශයෙන්, සංස්ථාව පෙරදී කොන්ක්‍රීට් වලින් රු.මිලියන 650 ක ආදායමක් රු.මිලියන 152 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් 6% ශුද්ධ ලාභ ආන්තිකයක් සහ දින 50 ක ණය එකතු කිරීමේ කාලයක් අපේක්ෂා කළ නමුත් ඇත්ත වශයෙන් ළඟා කර ගත්තේ පිළිවෙලින් රු.මිලියන 282 ක්, රු.මිලියන 88 ක්, (0.48%) ක් සහ දින 261 ක් පමණි. තවද, සමාලෝචිත වර්ෂය සඳහා ඉලක්කගත පිරිවැටුම් වර්ධනය හඳුනාගෙන නොතිබුණි.

(iv) සංස්ථාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපක්‍රම නිශ්චය කිරීම

සමාලෝචිත වර්ෂය තුළදී පහත සඳහන් උපක්‍රම ක්‍රියාත්මක කර නොතිබුණි.

- කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා තරහකාරී මිල ගණන් ස්ථාපනය කිරීමට පිරිවැය පාලනය හා ගිණුම්කරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම.
- වලනය නොවන කොන්ක්‍රීට් නිෂ්පාදන අපහරණය
- කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා අලෙවි ප්‍රවර්ධන හා ප්‍රචාරක වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
- මුදල් ප්‍රවාහ ප්‍රශ්න හේතුකොට ගෙන ඇණවුම් ප්‍රමාද වීම අවම කර ගැනීම සඳහා අභ්‍යන්තර විකුණුම් සඳහා මනා මුදල් විය පැහැදීම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

(ආ) වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2011 වර්ෂය සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර ඇති නමුත් එහි, සමාලෝචිත වර්ෂය තුළදී සාක්ෂාත් කර ගත යුතු අභිමතාර්ථ හා ඉලක්ක සහ ඒවාට වගකිව යුතු කළමනාකරුවන් හඳුනාගෙන නොතිබුණි. තවද, එක් එක් අංශ වලට අදාළ අභිමතාර්ථ හා ඉලක්ක සඳහා යොමුව දී නොතිබූ අතර, එකී ඉලක්ක කාලීනව සමාලෝචනය කිරීම සහ එම ක්‍රියාකාරකම් වලට වගකිව යුතු පුද්ගලයන්ගේ යොමු දක්වා නොතිබුණි.
- (ii) ක්‍රියාකාරී සැලැස්ම, සංයුක්ත සැලැස්මට හා වාර්ෂික අයවැය ලේඛනයට රේඛීයව පිළියෙල කර නොතිබුණි. උදාහරණයක් වශයෙන් සංස්ථාව ව්‍යාපෘති වලින් රු.මිලියන 3,180 ක ආදායමක් බලාපොරොත්තු වූ නමුත්, ක්‍රියාකාරී සැලැස්මෙහි ඉලක්ක කර තිබුණේ රු.මිලියන 2,400 ක ආදායමක් පමණි. සංයුක්ත සැලැස්මෙහි මාර්ග සංඥා දෙපාර්තමේන්තුවේ කිසිදු ආදායමක් ඉලක්ක කර නොතිබුණි.
- (iii) අංශ අනුව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණි. එබැවින් එක් එක් අංශයේ දායකත්වය සහ ඒ මත සාක්ෂාත් කර ගැනීම හඳුනාගත නොහැකි විය.

(ඇ) අයවැය පාලනය

අයවැය ලේඛනය සහ තථ්‍ය සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් පැවති හෙයින් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

3. පද්ධති හා පාලන

පද්ධති හා පාලන පිළිබඳව විගණනයේදී නිරීක්ෂණය වූ දුබලතා මාගේ මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය යටතේ සභාපතිවරයාට නිකුත් කරන ලද විස්තරාත්මක වාර්තාවෙන් සංස්ථාවේ සභාපතිවරයාගේ අවධානය යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.

(අ) ගිණුම්කරණය

- (ආ) ණයගැතියන් හා ලැබිය යුතු මුදල් අයකර ගැනීම
- (ඇ) ණයහිමියන් සහ අත්තිකාරම් පියවීම.
- (ඈ) කාර්ය සාධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම.
- (ඉ) තැන්පතු
- (ඊ) ආයෝජන
- (උ) ඉදිකිරීම් කොන්ත්‍රාත් මත ආදායම හඳුනාගැනීම.
- (ඌ) කාර්ය මණ්ඩලයට අදාළ ව්‍යවස්ථාපිත දීමනා